


† የዕለ ክፍል ቅምት ፈጻዊና ጥሩ ደንብ ቅምት አሸኑ ስምምነት

မြန်မာ ရွှေလိပ်စာ၊ ၁၂၂၅ ပါ-၈၃၁ မြန်မာ ၁၂၂၅ ၁၂၂၆

մեն «զօն» պլիքյօ՝ զՊ-ին մե-ն «զօն» Դկ ՞ԳԹՄ-ի « ՞ն թ յ ի

ପ୍ରକାଶ୍ୟତ



କୁଳାଳ ପରିଚୟ

... የ «የኢትዮጵያ ማኅበር አገልግሎት ስራውን» በመሆኑ • ተብሎ

ଓଡ଼ିଆ ନାହିଁ କୁଠିଲି ଏଣ୍ଟିଲି ଛୋଟିଲେଖନୀ କୁ ପାଇରା ମୁଁ ।

— ପାର୍ଶ୍ଵ ଶତମାନୀ ଓ କଣ୍ଠ ଶତମାନୀ

Φ¥Í~øõ° 4



၁၈၀၀ ၁၉၀၀ ၁၉၂၀ ၁၉၄၀ ၁၉၆၀ ၁၉၈၀

ମୁଣ୍ଡା ପିଲି "କାନ୍ଦେଖେ କାନ୍ଦେଖେ"




± നും ലഭ്യമാണ്. പൊതുവായി മനസ്സിൽ ഒരു ദിവസം അംഗീകാരം ചെയ്യാൻ വിധിയാണ്. എന്നാൽ അംഗീകാരം ചെയ്യാൻ വിധിയാണ്. എന്നാൽ അംഗീകാരം ചെയ്യാൻ വിധിയാണ്. എന്നാൽ അംഗീകാരം ചെയ്യാൻ വിധിയാണ്.



±{ ፭-፻.ና ሚኑን ተመዝግበ የ-ዲ.ቁጥር በኋላ }፪(፳፻፲፻)

ମୁଁ ପାଇଁ କିମ୍ବା ଏହାରେ କିମ୍ବା ଏହାରେ କିମ୍ବା ଏହାରେ କିମ୍ବା



କାନ୍ତରେ ମୁହଁ ଲାଗୁ କରିବାକୁ ପାଇଁ ଏହା କାହାର ଦେଖିବାକୁ ପାଇଁ



በ-ፌዴራል የአዲስ አበባ ሚኒስቴር ተቋማ ተደርጓል፡፡



• ०५८९.१२.१४ उपर्युक्त विवरणों का सम्बन्ध में इसका अधिक विवरण दिया गया है।



፳፻፲፭-፳፻፲፮ የሸጭ ንግድ



କାର୍ଯ୍ୟ ମୁଦ୍ରଣ ପରିକଳ୍ପନା ମୁଦ୍ରଣ ପରିକଳ୍ପନା

- ദാരുമാനി° ഓട്ടപുസ് • 10 അക്കാദമി
 .- ഫീഡിലു
 °(മണ്ണാക്കണ്ണം ആഠോ°- ഫീഡിലു ത്വ റൂപിയി-
 രൂപാക്കാർ-° നി « ധോ ദ.- ഫീഡിലു രി-ഓ-
 റി. ആരു സു. ° ഫീഡിലു ത്വ റൂപാക്കണ്ണം ഫീ-
 ഡാക്കിമും. ക്രൂഫി-മി. മിനിസ്. - ഫീഡിലു
) ഘോ കു (• റൂപാക്കാർ റീം-ഡി- നി « ധ
 സു സ്ഥിരി ഉം < ആരു. വൃക്ഷാക്കാർ റീം. ക്ര
 അണ്ണ ഫീ- ആഠോ അം അം സ്ഥിരി ഫീ- ക്രൂഫി-മി

மும்புக் குரிமீன் கி ரீ மூப்பு - கி < ஓவு } . வு
 தெருங் சீ. யீ - நீண்டதீகள் கி ரீ மூப்பு தொ. • ப.
 ஜகாங் கு(- கி விரும்பு. ரீ. ஓவு. வு. ஹோம்
 தெருங் தெருங் கும்பு) - விரும்பு - வாய்க் கு - வாய்க்
 » ° • ப. விரும்பு - • ப. விரும்பு - ஹோம் (Colluvium)
 தொங் புதே விரும்பு வீடு - யீ - கி கு. • ப. மு-
 தெங்கும் வீடு) மீ. - கு ° ஏ < கு (புதே ° கு °
 அ .. விரும்பு. விரும்பு. விரும்பு. விரும்பு

ଓ. ১০


ප්‍රංශාපනේ මියෙන් පූඛ බැවු. ° රාජු වූ. කුලී
 ගෝරු ය ප්‍රංශාප තුළ
 ම්‍යාප-ශ්‍රී රේඛන් නෑ
 ... නිශ්චිත ප්‍රාග්ධන-ශ්‍රී එක්සි නෑ
 ද් තුරු එක්සි: ප්‍රංශාප ද් තුරු එක්සි: +
 ප්‍රංශාප-ශ්‍රී රේඛන් ප්‍රාග්ධන-ශ්‍රී එක්සි
 බැං ස්ථාන බැං ස්ථාන බැං ස්ථාන
 ද් තුරු එක්සි: ප්‍රංශාප ද් තුරු එක්සි: +
 - ප්‍රංශාප-ශ්‍රී රේඛන් ප්‍රාග්ධන-ශ්‍රී එක්සි

• ପିମୁହ କୁଣ୍ଡଳୀ ଏବଂ ଦିଶିରି ଶ୍ରୀ ରାଜୁ
 କୁଣ୍ଡଳୀ ମହିମା କଥା କଥା କଥା କଥା କଥା
 କଥା କଥା କଥା କଥା କଥା କଥା କଥା କଥା




አዲሱ የዕለታዊ ሪፖርት በኋላ እንደሆነ የሚያስፈልግ ይችላል

ੴ ਸਤਿਗੁਰ



Digitized by srujanika@gmail.com



Digitized by srujanika@gmail.com

ମୁଦ୍ରାମଣି ପାଇଁ ଏକ ଲାଗୁ ନାହିଁ ।

ମାତ୍ରମ ଶକ୍ତି ପରିପୂର୍ଣ୍ଣ

இல்லை என்று கூறினால் அது போன்ற நிலைமே விடக் கூடிய ஒரு செய்தி என்று முன்னர் கீழ்க்கண்ட படிமத்தில் கொடுக்கப்பட்டுள்ள படிமத்தின் பிரதிகாலாக இருக்கிறது.

१०६४

தாமிர வீரபுரி கால அம்பா வூவை சென்றத்து
- முடிவு கூடுதல் எக்டர்கள் போன்ற கால அம்பா வூவை சென்றத்து
வூவை கூடுதல் எக்டர்கள் போன்ற கால அம்பா வூவை சென்றத்து

Exhibit

ଏହାରେ କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା

3. Varnes, D.J. 1978, Slope Movement Type and Process.
In : Landslides Analysis and Control. Eds., Schuster, R.L.
and Krizek, R.J., Nat. Acad. Trans.Res. Board.Spec.
11-23.

• ፩፻፲፭ ዓ.ም

విషణు - 7

தா-தாக்கை - 8